



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA3 විභාගය - 2019 ප්‍රතිචාර

**ප්‍රශ්න සහ යෝජන උත්තර
විෂය අංක (AA35)**

**සංස්ථාපිත හා පුද්ගලික බඳකරණය
(CPT)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අංක 540, පුරුත්තේවුවෙහි ආනන්ද නාහිමි මාවත,
නාරාජේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පූහුණු කිරීම අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ හිමිතිය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

AA3 විභාගය - 2019 ජනවාරි

(AA35) සංස්ථාපන හා පුද්ගලික බදුකරණය

යෝජන උත්තර

A කොටස

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

01 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

පරිචේදය 01 - බදුකරණය හැඳින්වීම

(a) 'පුද්ගල මණ්ඩලයක්' යන්නට ඇතුළත් කළ හැකි තැනැත්තන්:

- සංගමයක්, සමාජ ගාලාවක්, සම්මියක්
- සමුපකාර සම්මියක්
- පූජ්‍යායතනයක්
- භාරයක්
- පොල්ම්කරුවෙක් හෝ අද්මිනිස්ත්‍රාසිකරුවෙක්
- පළාත් පාලන ආණ්ඩුවක්
- හින්දු නොබේදු ප්‍රවීතක්

(ලකුණු 03)

(b) ශ්‍රී ලංකාවේ ප්‍රධාන බඳු අධිකාරීන්:

- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
- රේගු දෙපාර්තමේන්තුව
- පළාත් ආදායම් දෙපාර්තමේන්තුව
- සුරාබදු දෙපාර්තමේන්තුව

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය සඳහා යෝජන උත්තර

පරිචේදය 01 - බදුකරණය හැඳින්වීම

- සමාගම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම.
දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකාවේ සංස්ථාපන ඕනෑම සමාගමක් සංස්ථාපනය කළ දින සිට වර්ෂයක් ඇතුළත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. එබැවින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාගැනීම අවශ්‍ය වේ.
- 2017/18 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම
ශ්‍රී ලංකාව තුළ ඕනෑම වෙළෙඳාමක්, ව්‍යාපාරයක් හෝ වෘත්තියක නිරත වන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විමෙන් පසු රළුග වර්ෂයේ නොවැම්බර 30 දින හෝ ඊට පෙර, ඉකුත් තක්සේරු වර්ෂය සඳහා වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. සී/ස සාගරී (පෙළ.) සමාගම 2017.07.01 සිට 2018.03.31 අවසන් වර්ෂය සඳහා ද, 2018 නොවැම්බර 30 දිනට පෙර 2017/2018 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

(ලකුණු 05)

03 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

(A)

පරිවිෂේෂය 06 - සංකල්ප සහ හාවිත කිරීම

යම්කිසි තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයකුගේ ආදායම පහත සඳහන් එකක් හෝ එකතුවකින් සමන්විත නම් ආදායම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නොවේ.

- (1) රකියාවෙන් ලැබෙන ලාභය මත උපයන විට ගෙවීමේ බුදු PAYE අඩු කර ඇති විට
- (2) රඳවා ගැනීමේ බද්දට යටත් ලාභාංග
- (3) රඳවා ගැනීමේ බද්දට යටත් පොලී ආදායම

ඒ අනුව, 2017/18 තක්සේරු වර්ෂය සඳහා සරත් විසින් ආදායම් බුදු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නොවේ.

(B).

පරිවිෂේෂය 05 - බැඳීම හා ක්‍රියාමාර්ග

යම් තක්සේරු වර්ෂයක් තුළ දී නිශ්චිත නියමයන් 05කින් ඕනෑම නියමයන් 04ක් සපුරාලන ඕනෑම පුද්ගලයකු එම නියමයන් සැපිරීමෙන් පසු මාසයක් ගතවීමට පෙර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ආදායම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. අදාළ නියමයන් :-

- රු. 10,000/-කට වැඩි ගුද්ධ මුදලක් මාසික තොවාසික විදුලි බිල්පතක් ලෙසින් ගෙවීම.
- මසකට රු. 25,000/-කට වැඩි මුදලක් මාසික තොවාසික කාඩ් බිල්පත් සේ ගෙවීම.
- රු. 10,000/-කට වැඩි ගුද්ධ මුදලක් මාසික තොවාසික නිවාස දුරකථන බිල්පත් වශයෙන් ගෙවීම.
- පිටරට යාම සඳහා ගුවන් විකවිපතක් මිලදී ගැනීම.
- ගමනාගමනය සඳහා හාවිත කරන මෝටර වාහනයක අයිතිකරුවකුව සිටීම.

(ලකුණ 05)

04 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

පරිවිෂේෂය 06 - සංකල්ප සහ හාවිත කිරීම

සේවා ගිවිසුමක් යටතේ ලැබෙන ආදායමේ ලාභය බුදු අරමුණු සඳහා ලාභයක් හෝ ආදායමක් ලෙස සැලකිය යුතුය. එමනිසා සේවායේ ජ්‍යෙෂ්ඨතාවෙන් විශේෂ ගෙවීමක් ලෙස ලැබූ ප්‍රසාද දීමනාව බද්දට යටත් සේවක ප්‍රතිලාභයක් ලෙස සැලකිය යුතුය. තීරණය කරන ලද 'ක්‍රිඩ් එදි. ආදායම් බුදු කොමසාරිස්' නඩුවේ අධිකරණය තීරණය කරන ලදීමදී.

- (1) එම ගෙවීම පොදුගැලීකවම ලැබූ ක්‍රියා බවත්, බුදු තීකිය යටතේ රකියාවෙන් ලැබූ ලාභයක් වශයෙන් සැලකිය නොහැකි බවත්,
- (2) ගෙවීම කරන පාර්ශ්වය හිතාමතාව හෝ වැරදිමෙන් වවනය තෝරා ගැනීම නිසා අනියාවනයකට දඩුවම් නොකළ යුතු බව,
- (3) ගෙවීම කිරීමේ අරමුණ වූයේ ප්‍රතිෂ්ථාවක් ලෙස නොව අනියාවක සමාගමට සපයන ලද දීර්සකාලීන සේවය නිසා බව.

ඩියස් මහතාට සම්බන්ධ කරුණු අනුව, සේවකයෙකුට ගෙවීමේ හෝ සේවා තියුක්තියේ ප්‍රතිච්ලයක් ලෙස හෝ ආදායම් බුදු ගෙවීමට යටත් වීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් සමාගමට සුවිශේෂී සේවාවක් ලබාදීමෙන් අනතුරුව ඔහුට වෙවාදා ප්‍රතිකාර ලැබීමට සිදු වූ කාරණය සැලකිල්ලට ගනිමින් සේවකයාට සුවිශේෂ දීමනාවක් ලබාදුනි.

එබැවින් ඩියස් මහතාට ලබාදෙන ලද විශේෂ ප්‍රසාද දීමනාව රකියා ප්‍රතිලාභ ලෙස සැලකිය නොහැක.

(ලකුණ 05)

A කොට්ඨාස අවසානය.

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.

(මුළු ලක්ණු 30)

05 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

(a)

පරිචේදය 04 - විවිධ ව්‍යවසායන් මත බුදුකරණය

බෙදිය හැකි ලාභ ගණනය කිරීම:

සිතු පැන ගෞවර්ස්

තක්සේරු වර්ෂ 2017/2018

හවුල් ව්‍යාපාරයේ බෙදිය හැකි ලාභය

	+	-
ගිණුම් අනුව ගුද්ධ ලාභය	7,998,000	
පොලී ආදායම - වෙනත් ප්‍රහවයන්ගේ ආදායම්		7,500
හවුල්කරුවන්ට ගෙවූ වැටුප් - පැනම් - ඉඩ නොදේ.	720,000	
සිතුම්ගේ දියණීය - ඉඩ දේ.	0	
සිතුම්ට ගෙවූ එය පොලී ව්‍යාපාර වියදම් - ඉඩ දේ.	0	
ක්ෂය - ඉඩ නොදේ.	432,000	
ක්ෂය දිමනාව - ඉඩ දේ.		168,000
වෙනත් වියදම් - බදු සඳහා ඉඩ දේ.	0	
	9,150,000	175,500
බෙදිය හැකි ලාභය	8,974,500	

(ලක්ණු 04)

(b)

පරිචේදය 04 - විවිධ ව්‍යවසායන් මත බුදුකරණය

හවුල් ව්‍යාපාරයේ ආදායම් බදු වගකීම ගණනය කිරීම

බෙදිය හැකි ලාභ	8,974,500
අනෙකුත් ප්‍රහවයන්ගේ ආදායම දෙම පොලී ආදායම	<u>7,500</u>
	8,982,000
අඩුකලා: දිමනාව	<u>(1,000,000)</u>
බදු අයකළ හැකි ආදායම	<u>7,982,000</u>
හවුල් ව්‍යාපාරයේ බදු වගකීම	7,982,000* 8%
	<u>638,560</u>

(ලක්ණු 03)

පරිචේෂ්‍ය 04 - විවිධ ව්‍යවසායන් මත බදුකරණය

(c) ලාභ සහ වෙනත් ආදායම් හැඳුවකරුවන් අතර බෙදාහැරීම

	පැතුම්	සිතුම්	එකතුව
වැටුප්	720,000	0	720,000
වෙනත් ආදායම්	5,000	2,500	7,500
ලාභ කොටස	5,983,000	2,991,500	8,974,500
	6,708,000	2,994,000	9,702,000

(ලක්ශ්‍ය 03)
(මුළු ලක්ශ්‍ය 10)

06 වන ප්‍රශ්නය කඩනා ගෝපිත උත්තර

(a)

පරිචේෂ්‍ය 07 - ව්‍යාපාර බදු

පි/ස ඇවොටෙල් වෙක්නොලොජිස් සමාගම

2018 මාර්තු 31 දිනෙන් අවසන් කාර්කුවට

එකතු කළ බද්ද ගණනය

නිමවුම් බද්ද			
පරිගණක විකිණීම	5,200,000	නිදහස්	
ජාල රැහැන්ගත කිරීම සහ ස්ථාපනය කිරීම	3,900,000 * 15%	585,000	
නඩත්තු සේවා - SVAT සැපයීම	1,350,000 * 15%	202,500	
විදේශීය ගැනුම්කරුවන්ට මෘදුකාංග සංවර්ධනය	4,000,000 * 0%	0	787,500
යෙදවුම් බද්ද			
ජාල කේබල් ආනයනය		320,000	
විකුණු පරිගණක යාපනයට ප්‍රවාහනය කිරීම - පරිගණය නිදහස් නිසා ඉඩිය නොහැක.		ඉල්ලා සිටිය නොහැක.	
ඉඩියට ගෙනා යෙදවුම් බද්ද		<u>52,000</u>	
කාලපරිචේෂ්‍යට අදාළ මුළු යෙදවුම් බද්ද			<u>(372,000)</u>
ගෙවිය යුතු බද්ද			415,500
SVAT බැර ව්‍යුවර් පත්			(202,500)
ඉතිරි ගෙවිය යුතු එකතු කළ අගය (VAT) මත බදු මුදල			213,000

(ලක්ශ්‍ය 10)

07 වන ප්‍රශ්නය සඳහා ගෝපිත උත්තර

පරිචේදය 07 - ව්‍යාපාර බදු

සුකිමල් එන්ටරපුයිසස්

2018 මාර්තු 31 දිනෙන් අවසන් කාරුව සඳහා

ගෙවිය යුතු ඉතිරි ජාතිය ගොඩනැගීමේ බද්ද

(රු.)

නිමවුම් බද්ද			
සෙරමික් නිෂ්පාදන විකිණීම	4,360,000 * 2%	87,200	
ආනයනය කළ තීන්ත සහ වෙනත් ගොඩනැගීලි ද්‍රව්‍ය විකිණීමෙන්	5,200,000*50%* 2%	52,000	
පොලී ආදායම - ආයෝජන ආදායම	බදු නොවේ.	0	139,200
අඩුකළා: බදු බැර			-
තීන්ත සහ ආනයනය කළ වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදකයාට සූපුරුවම සම්බන්ධ නොවූ	අදාළ නොවේ.	-	-
ආනයනය කළ අමුද්‍රව්‍ය			(62,000)
ආනයනය කළ තීන්ත	අදාළ නොවේ.		-
ගෙවිය යුතු NBT			(77,200)
අඩුකළා: වාරික ගෙවීම්			(25,000)
ගෙවිය යුතු ඉතිරි NBT මුදල			(52,200)

(ලක්ණ 10)

B කොටසකි අවසානය.

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලක්ෂ 50)

08 වන ප්‍රශ්නය කඩහා යෝජිත උත්තර

පරිචේෂ්දය 02 - ව්‍යවස්ථාපිත ආදායම

සි/ස මාලිගා කන්ස්ට්‍රුක්ෂන්ස් (පුද්.) සමාගම

2017/18 තක්සේරු වර්ෂය සඳහා

මුළු ව්‍යවස්ථාපිත ආදායම

(රු.)

			+	-
බදු පෙර ලාභය			16,250,000	
අඩුකළා: වෙනත් ප්‍රහවයන්ගෙන් ලද ආදායම				
ස්ථාවර තැන්පත් මත පොලී	වෙනත් ප්‍රහවයන්ගෙන් ලද ආදායම		240,000	
ණයකර පොලී	වෙනත් ප්‍රහවයන්ගෙන් ලද ආදායම		1,456,000	
රක්ෂණ වත්දී				
ක්ෂය			5,028,000	
<u>ක්ෂය දීමනාව</u>				
යන්ත්‍ර	3,450,000	33 1/2%		1,150,000
කාර්යාල උපකරණ	348,000	33 1/2%		116,000
පරිගණක - කළුබදු	හිමිකමක් නැත.			
වක් රථය ඉවත් කිරීම				
රක්ෂණ සමාගමෙන් ලැයිම්	300,000			
බදු ධාරණ අයය (2,400,000 - 1,920,000)	(480,000)			
බදු අලාභය	180,000			180,000
කළුබදු පොලිය			60,750	
මුළු කළුබදු අයය	1,350,000			
එයින් 1/4ක්	337,500			
ගෙවූ මුදල		450,000		
අඩු අයය				337,500
සංග්‍රහ වියදම්	ඉඩ නොදේ		134,000	
විදේශ ගමන් වියදම් - යන්ත්‍ර මිලදී ගැනීම	ප්‍රාග්ධන ස්වභාවයේ		120,000	
විදේශ ගමන් - මාලදීවයින				
සත්‍ය අයය		354,000		
පෙර වර්ෂයේ ලාභයෙන් 2%ක සීමාවේ (14,880,000 x 2%)		297,600		
ඉඩ නොදෙන අයය			56,400	
අතිරේක බද්ද			1,276,000	
අතිරේක බද්ද මත ද්‍රව්‍ය			127,600	
ප්‍රමාද වී තිම කිරීම මත ගෙවූ ඇුවර කළ අලාභ	ඉඩ දේ.			

අනුමත පුණ්‍යායකනයක් වන අමා නිවාසයකට කළ මුදල් පරිත්‍යාග		1,000,000	
කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා දිෂ්‍යාධාර		250,000	
බදු තක්සේරුව අවසන් කිරීම සඳහා ගාස්තු		65,000	
බදු වාර්තාව ගොනු කිරීම සඳහා ගාස්තු	ඉඩ දේ.		
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදනය	ඉඩ නොදේ.	8,500,000	
මාධ්‍ය ප්‍රවාරණය	25%	765,000	191,250
පාලක සමාගම කළ ගෙවීම්			
පාලක සමාගමෙන් ලබාගත් ණය	112,000,000		
(කොටස් ප්‍රාග්ධනය හා සංවිත) 4 (20,000,000 + 5,000,000) 4	(100,000,000)		
	12,000,000		
ඉඩ නොදුන් පොලිය (12,000,000/112,000,000) x 3,000,200		321,450	
		33,380,450	3,779,500
ව්‍යාපාරයෙන් ලද ආදායම		29,600,950	
ව්‍යාපාරයෙන් ලද ආදායම			29,600,950
ස්ථාවර තැන්පත් පොලි (240,000/90) x 100			266,667
ණයකර පොලි	නිදහස්		-
මුළු ව්‍යවස්ථාපිත ආදායම			29,867,617
ව්‍යවස්ථාපිත ආදායමෙන් අඩු කිරීම්			-
තක්සේරු ආදායම			29,867,617
අඩුකළා: සූදුසුකම් ලබන ගෙවීම්			
අමා නිවාසය කළ පරිත්‍යාග	1,000,000		
	උපරිමය	500,000 හෝ තක්සේරු ආදා-යමෙන් 1/5	(500,000)
බදු ඇය වන ආදායම			29,367,617
බදු වගකීම @ 12% (ඉදිකිරීම කරමාන්තය)			3,524,114
ගෙවූ ආර්ථික සේවා බද්ද	4,382,000		
හිළවී කළ අය	(3,524,114)		(3,524,114)
ඉ/ගෙ ආර්ථික සේවා බද්ද	857,886		
ඉතිරි ගෙවිය යුතු බදු මුදල			---

(ලක්ශ්‍ය 25)

09 වන ප්‍රශ්නය සඳහා ගෝපන උත්තර

පරිවිෂේෂ 03 - වාසික පුද්ගලයන් හා සමාගම් සඳහා බදුකරණය

සිල්වා සමත්මය

2017/18 තක්සේරු වර්ෂය සඳහා

ආදායම බදු ගණනය

	රු.	රු.
සේවා නියුක්ති ආදායම		
දෙළ වැටුප (240,000 x 12)	2,880,000	
වාහන ප්‍රතිලාභ - එක් වාහනයක් සැපයීම නිදහස් වේ.	-	
ගුවන් විකවිපත හා නවාතැන් ගාස්තු සේවා නියුක්ත ප්‍රතිලාභයක් මොවේ.	-	
දුරකථන බිල්පත් ප්‍රතිපූරණය 50%ක් උපයන විට ගෙවීම (PAYE) සඳහා ගැලීම් යුතුය.	145,500	
අධ්‍යක්ෂක ගාස්තු - (84,000 / 84 x 100) x 12	1,200,000	
සේවා නියුක්ත ආදායම එකතුව		4,225,500
දේපොල මත ආදායම		
ගුද්ධ වාර්ෂික වටිනාකම වාර්ෂික වටිනාකම අඩුකළා: 25% දීමනාව ගුද්ධ වාර්ෂික වටිනාකම	1,500,000 (375,000) 1,125,000	තිදහස්
සිල්වා මහත්මය සතුව නිවාස දෙකක් ඇති නිසා වැඩි ගුද්ධ වාර්ෂික වටිනාකම ඇති රෝස්ම්බි පෙදෙසේ නිව්‍ය නිදහස් වේ.		
නුවර නිවසේ කුලී ආදායම දෙළ කුලිය - 100,000 x 9 අඩුකළා : වරිපනම් - 24,000 x 3/4	900,000 (18,000) 882,000 (220,500) 661,500	
අඩු කළා: 25% අලුත්වැඩියා දීමනාව ගුද්ධ කුලී ආදායම		
ගුද්ධ වාර්ෂික වටිනාකම = 90,000 x 3/4 = 67,500 ගුද්ධ කුලී ආදායම, ගුද්ධ වාර්ෂික වටිනාකමට (ගු.වා.ව.) වඩා වැඩි බැවින් ගුවා.ව. බද්දට යටත් වේ. එම අනුව බදු අයවන ගුද්ධ කුලී ආදායම රු. 661,500		661,500
පොලී ආදායම - සිල්වා මහත්මය ජේජ්‍යේ පුරවැසියෙක් නිසා ආදායම නිදහස් වේ.		තිදහස්
මුළු ව්‍යවස්ථාපිත ආදායම		4,887,000
අඩුකළා : 32 වගන්තිය යටතේ අඩු කිරීම		
ගෙවූ පොලී		*(304,000)
තක්සේරු වන ආදායම		4,583,000
අඩුකළා : සුදුසුකම් ලබන ගෙවීම්		
සේවා නියුක්ති ආදායම සඳහා දීමනාව		(250,000)
ණය ප්‍රාග්ධනය ගෙවීම - රු. 600,000/- ක උපරිම සීමාවක් දක්වා ණය ප්‍රාග්ධනය ඉඩ දේ.	280,000	*(280,000)
ලමා නිවාසයට කළ පරිත්‍යාග	90,000	

තක්සේරු ආදායමෙන් (1/3) ක් හෝ රු. 75,000/- යන්නෙන් අඩු අගය	75,000	*(75,000)
බදු නිදහස් දීමනාව		(500,000)
බදු අය වන ආදායම		3,478,000
බදු වගකීම		
පලමු $500,000 \times 4\%$	20,000	
රූග 500,000 $\times 8\%$	40,000	
රූග $500,000 \times 12\%$	60,000	
ඉතිරි සේවා නියුක්ත ආදායම 16% උපරිම බදු අනුපාතයට යටත් වේ.	316,480	
ගෙවිය යුතු දළ ආදායම බද්ද		436,480
අඩු කළා : බදු බැර		
උපයන විට ගෙවීම බදු (PAYE)		(200,000)
ස්වතක්සේරු ගෙවීම		(25,000)
අධ්‍යාපන ගාස්තු මත රදවා ගැනීමේ බදු ($1,200,000 \times 16\%$)		(192,000)
ගෙවිය යුතු ඉතිරි ආදායම බද්ද		19,480

(ලකුණ 25)




B කොට්ඨාසි අවසානය.

Notice :

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2019 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)